

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

දෘශ්‍යාබාධිතයින් පුනරුත්ථාපනය කිරීමේ භාර අරමුදල 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්‍රවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම (එක් එක් මතයට අදාළ වන පරිදි)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහ භූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව

සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්නා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේදී ලැබිය යුතු පොලී ආදායම වූ රු.100,222 ක් මූල්‍ය ප්‍රකාශන තුල ඇතුළත් වී නොතිබුණි.	මහජන බැංකුවේ ස්ථාවර තැන්පතුවට අදාළව 2024 ඔක්තෝම්බර් 24 සිට 2024 දෙසැම්බර් 31 දින දක්වා වූ ලැබිය යුතු පොලිය රු.39,589 ක් වන අතර ඊට අදාළ රඳවා ගැනීමේ බදු රු.1,979 ක් බව.	ලැබිය යුතු පොලී ආදායම මූල්‍ය ප්‍රකාශන තුල ඇතුළත් කළ යුතුය.
(ආ) ස්ථාවර තැන්පතු ශේෂය රු.5,321,437 ක් ලෙස ගිණුම් ගත විය යුතු වුවද, රු.5,416,919 ක් ලෙස ගිණුම් ගත වීම හේතුවෙන් ස්ථාවර තැන්පතු ශේෂය රු.95,482ක් වැඩියෙන් දක්වා තිබුණි.	ලැබිය යුතු බදු ආදායම වන රු.100,508 න් රඳවා ගැනීමේ බදු අඩුකර ශුද්ධ පොලී ආදායම වන රු.95,483ක් ස්ථාවර තැන්පතු ශේෂයට ප්‍රාග්ධනීකරණය කර ඇති බව.	ශේෂ නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

	විෂය	මුදල රු.	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ලොතරැස් අලෙවි ආදායම හා දෘෂ්‍යාබාධිත අරමුදලට ලබා දී තිබූ මුදල.	අලෙවි හා	843,700	මුද්‍රණය කර තිබූ ටිකට් පොත් ගණන අලෙවිය සඳහා ලබා දුන් ටිකට් පොත් ගණන ලබාගත් අයගේ විස්තර අලෙවි වූ හා නොවූ ටිකට් පොත් ගණන	මුද්‍රණය කරන ලද ටිකට් පොත් 500 ක් වූ අතර ඉන් ලද ආදායම රු.326,370 ක් විය. වියදම් වශයෙන් රු.22,744 ක් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදලෙන් සියයට 30 ක් සමාජසේවා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා සුභ සාධක සංගමය වෙතත් සියයට 70 ක් දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල වෙත ගිණුම් ගත කළ බව සහ අලෙවි නොවූ ටිකට් පත් අරමුදල සතුව පවත්නා බව.	මූල්‍ය ප්‍රකාශ විගණනයට අවශ්‍ය පොත් පත් ලේඛන හා තොරතුරු ලබා දීමට කටයුතු කළ යුතුය.
(ආ) වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය සඳහා ටිකට් පොත් මුද්‍රණය කිරීම.	නාට්‍ය සඳහා	-	මුද්‍රණය කර තිබූ ටිකට් පොත් ගණන ටිකට් පොත් අලෙවි ආදායම් විස්තර අලෙවි නොවූ ටිකට් පොත් හා මූල්‍ය ගණුදෙනු පිළිබඳ විස්තර.	සමරු කළාපය සඳහා වෙළඳ දැන්වීම් ලබා දුන් ආයතන මාර්ග ගත ක්‍රමයට ලබා දුන් මුදල් අරමුදලේ ජංගම ගිණුම වෙත ලබා ගැනීමෙන් ඇතිවිය හැකි අපහසුතා සහ සංකීර්ණතා අවම කර ගැනීම සඳහා එම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමියගේ එකඟතාවය මත ක්‍රීඩා හා සුභසාධක සංගමයේ ගිණුම හරහා ලබා ගත් අතර තවදුරටත් ලැබීමට ඇති මුදල් ලද පසු එමගින් ලැබෙන ආදායම් ද අදාළ අනුපාතයන් අනුව බෙදා හැර අවසාන ගිණුම්වල ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	-එම-

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
1844 අංක 8 දරණ ලොතරැයි ආඥා පනත 8.1 හා 11 වැනි වගන්ති	සමාජ සේවා දෙපාර්තමේන්තුවේ දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන අරමුදලට හා එම දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා සුභසාධක සංගමයට ආධාර ලබාගැනීම පැවැත්වූ ලොතරැයි දිනුම් ඇදීම සඳහා අදාළ අමාත්‍යාංශයේ ලේකම් හරහා ඇමැතිවරයාගෙන් අදාළ අනුමැතිය ලබාගත යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.	1844 අංක 8 දරණ ලොතරැයි ආඥා පනතේ 8.1 හා 11 වගන්තිය ප්‍රකාරව විෂය භාර අමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර නොමැති අතර මෙම කටයුතු අමාත්‍යාංශ ලේකම්තුමියගේ අනුමැතිය, උපදෙස් හා මගපෙන්වීම් වලට අනුව සිදුකරන ලද බව.	පවත්නා නීති, රීති, රෙගුලාසි වලට අනුකූලව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.1,262,573 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.931,464 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.331,109 ක අතිරික්තයක් නිරීක්ෂණය විය. මෙම අතිරික්තයට ආදායම් වල වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචන

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාජ සේවා දෙපාර්තමේන්තුවේ දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන භාරඅරමුදලට හා ක්‍රීඩා හා සුභසාධක සංගමයට ආධාර ලබාගැනීම පිණිස ප්‍රදර්ශනය කර තිබූ වේදිකා නාට්‍යයට අදාළ සියලු මූල්‍ය කටයුතු ක්‍රීඩා හා සුභසාධක සංගමයේ බැංකු ගිණුම හරහා සිදු වී තිබුණි. වේදිකා නාට්‍ය ටිකට් පත් අලෙවියෙන් රු. 630,000 ක් දෘෂ්‍යාබාධිත අරමුදලට ලබා දීමට ඇස්තමේන්තු කර තිබුණද, රු.163,338ක් පමණක් අරමුදලට ලබා දී තිබුණි.	ටිකට් පොත් අලෙවියෙන් රු.433,730 ක අදායමක් ලද බවත් නාට්‍ය සඳහා දරන ලද වියදම් අඩුකළ පසු ඉතිරි මුදල වූ රු.272,150 න් රු.163,290 ක් දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල වෙත බැරකළ අතර රු.108,860 ක් ක්‍රීඩා හා සුභ සාධක සංගමය වෙත බැර කරන ලද බව හා අලෙවි නොවූ ටිකට්පත් සුරක්ෂිතව අරමුදල සතුව පවත්නා බව.	අදාළ ආදායම ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය තුළ අක්ෂි කාව ලබා දීම සඳහා රු.150,000 මුදලක් ප්‍රතිලාභීන් තුන් දෙනෙකු වෙත ලබාදීමට ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර තිබුණද එක් ප්‍රතිලාභියෙකු වෙත පමණක් වර්ෂය අවසානයේ රු.51,650 ක් ප්‍රතිපාදන නිදහස් කර තිබුණි. ව්‍යාපෘතියේ භෞතික හා මූල්‍ය ප්‍රගතිය සියයට 34 විය.	අරමුදල වෙත ලැබෙන අක්ෂි කාව ඉල්ලීම් සීමාසහිත වී ඇත. 2025 වර්ෂයේ සිට අක්ෂි කාව ලබා දීමේ සේවාව අක්ෂි කාව, අක්ෂි ප්‍රතිකාර, අක්ෂි උපකරණ යනාදී වශයෙන් පුළුල් ලෙස අර්ථ ගන්වා වැඩි සේවාවක් සැලසීමට ද අරමුදලේ කළමනාකරණ මණ්ඩලය විසින් තීරණය කර ඇති බව.	වර්ෂය තුළ ඉටුකිරීමට සැලසුම් කරන ලද කාර්යයන් ඉටු කළ යුතුය.